

# 2023 උසස් තෙළ කඩවුම් ලකුණු

## විවිධ වර්ගයේ සේවකයන් සඳහා 2023/2024 අවසාන වර්ෂයේ පරීක්ෂණ පිළිබඳව විකාශය කළ මාසික වාර්තාවක්

විවිධ වර්ගයේ සේවකයන් සඳහා 2023/2024 අවසාන වර්ෂයේ පරීක්ෂණ පිළිබඳව විකාශය කළ මාසික වාර්තාවක්

අංකය	වර්ගය	විවිධ වර්ගයේ සේවකයන් සඳහා 2023/2024 අවසාන වර්ෂයේ පරීක්ෂණ පිළිබඳව විකාශය කළ මාසික වාර්තාවක්																												
		(1)	(2)	(3)	(4)	(5)	(6)	(7)	(8)	(9)	(10)																			
1.1437	1.7319	1.1440	1.1335	1.2231	1.2240	1.0793	1.6115	1.9089	0.8485	1.4295	1.3985	0.8552	1.3985	0.6015	0.6026	1.7619	1.3850	0.8850	1.0042	1.0033	1.0033	1.1593	1.1593	1.6601	1.6601	1.2858	1.1086	1.9915	1.4136	1.8166
1.1438	1.7320	1.1441	1.1336	1.2232	1.2241	1.0794	1.6116	1.9090	0.8486	1.4296	1.3986	0.8553	1.3986	0.6016	0.6027	1.7620	1.3851	0.8851	1.0043	1.0034	1.0034	1.1594	1.1594	1.6602	1.6602	1.2859	1.1067	1.9920	1.4137	1.8167
1.1439	1.7321	1.1442	1.1337	1.2233	1.2242	1.0795	1.6117	1.9091	0.8487	1.4297	1.3987	0.8554	1.3987	0.6017	0.6028	1.7621	1.3852	0.8852	1.0044	1.0035	1.0035	1.1595	1.1595	1.6603	1.6603	1.2860	1.1068	1.9921	1.4138	1.8168
1.1440	1.7322	1.1443	1.1338	1.2234	1.2243	1.0796	1.6118	1.9092	0.8488	1.4298	1.3988	0.8555	1.3988	0.6018	0.6029	1.7622	1.3853	0.8853	1.0045	1.0036	1.0036	1.1596	1.1596	1.6604	1.6604	1.2861	1.1069	1.9922	1.4139	1.8169
1.1441	1.7323	1.1444	1.1339	1.2235	1.2244	1.0797	1.6119	1.9093	0.8489	1.4299	1.3989	0.8556	1.3989	0.6019	0.6030	1.7623	1.3854	0.8854	1.0046	1.0037	1.0037	1.1597	1.1597	1.6605	1.6605	1.2862	1.1070	1.9923	1.4140	1.8170
1.1442	1.7324	1.1445	1.1340	1.2236	1.2245	1.0798	1.6120	1.9094	0.8490	1.4300	1.3990	0.8557	1.3990	0.6020	0.6031	1.7624	1.3855	0.8855	1.0047	1.0038	1.0038	1.1598	1.1598	1.6606	1.6606	1.2863	1.1071	1.9924	1.4141	1.8171
1.1443	1.7325	1.1446	1.1341	1.2237	1.2246	1.0799	1.6121	1.9095	0.8491	1.4301	1.3991	0.8558	1.3991	0.6021	0.6032	1.7625	1.3856	0.8856	1.0048	1.0039	1.0039	1.1599	1.1599	1.6607	1.6607	1.2864	1.1072	1.9925	1.4142	1.8172
1.1444	1.7326	1.1447	1.1342	1.2238	1.2247	1.0800	1.6122	1.9096	0.8492	1.4302	1.3992	0.8559	1.3992	0.6022	0.6033	1.7626	1.3857	0.8857	1.0049	1.0040	1.0040	1.1600	1.1600	1.6608	1.6608	1.2865	1.1073	1.9926	1.4143	1.8173
1.1445	1.7327	1.1448	1.1343	1.2239	1.2248	1.0801	1.6123	1.9097	0.8493	1.4303	1.3993	0.8560	1.3993	0.6023	0.6034	1.7627	1.3858	0.8858	1.0050	1.0041	1.0041	1.1601	1.1601	1.6609	1.6609	1.2866	1.1074	1.9927	1.4144	1.8174
1.1446	1.7328	1.1449	1.1344	1.2240	1.2249	1.0802	1.6124	1.9098	0.8494	1.4304	1.3994	0.8561	1.3994	0.6024	0.6035	1.7628	1.3859	0.8859	1.0051	1.0042	1.0042	1.1602	1.1602	1.6610	1.6610	1.2867	1.1075	1.9928	1.4145	1.8175
1.1447	1.7329	1.1450	1.1345	1.2241	1.2250	1.0803	1.6125	1.9099	0.8495	1.4305	1.3995	0.8562	1.3995	0.6025	0.6036	1.7629	1.3860	0.8860	1.0052	1.0043	1.0043	1.1603	1.1603	1.6611	1.6611	1.2868	1.1076	1.9929	1.4146	1.8176
1.1448	1.7330	1.1451	1.1346	1.2242	1.2251	1.0804	1.6126	1.9100	0.8496	1.4306	1.3996	0.8563	1.3996	0.6026	0.6037	1.7630	1.3861	0.8861	1.0053	1.0044	1.0044	1.1604	1.1604	1.6612	1.6612	1.2869	1.1077	1.9930	1.4147	1.8177
1.1449	1.7331	1.1452	1.1347	1.2243	1.2252	1.0805	1.6127	1.9101	0.8497	1.4307	1.3997	0.8564	1.3997	0.6027	0.6038	1.7631	1.3862	0.8862	1.0054	1.0045	1.0045	1.1605	1.1605	1.6613	1.6613	1.2870	1.1078	1.9931	1.4148	1.8178
1.1450	1.7332	1.1453	1.1348	1.2244	1.2253	1.0806	1.6128	1.9102	0.8498	1.4308	1.3998	0.8565	1.3998	0.6028	0.6039	1.7632	1.3863	0.8863	1.0055	1.0046	1.0046	1.1606	1.1606	1.6614	1.6614	1.2871	1.1079	1.9932	1.4149	1.8179
1.1451	1.7333	1.1454	1.1349	1.2245	1.2254	1.0807	1.6129	1.9103	0.8499	1.4309	1.3999	0.8566	1.3999	0.6029	0.6040	1.7633	1.3864	0.8864	1.0056	1.0047	1.0047	1.1607	1.1607	1.6615	1.6615	1.2872	1.1080	1.9933	1.4150	1.8180
1.1452	1.7334	1.1455	1.1350	1.2246	1.2255	1.0808	1.6130	1.9104	0.8500	1.4310	1.3999	0.8567	1.3999	0.6030	0.6041	1.7634	1.3865	0.8865	1.0057	1.0048	1.0048	1.1608	1.1608	1.6616	1.6616	1.2873	1.1081	1.9934	1.4151	1.8181
1.1453	1.7335	1.1456	1.1351	1.2247	1.2256	1.0809	1.6131	1.9105	0.8501	1.4311	1.4000	0.8568	1.4000	0.6031	0.6042	1.7635	1.3866	0.8866	1.0058	1.0049	1.0049	1.1609	1.1609	1.6617	1.6617	1.2874	1.1082	1.9935	1.4152	1.8182
1.1454	1.7336	1.1457	1.1352	1.2248	1.2257	1.0810	1.6132	1.9106	0.8502	1.4312	1.4001	0.8569	1.4001	0.6032	0.6043	1.7636	1.3867	0.8867	1.0059	1.0050	1.0050	1.1610	1.1610	1.6618	1.6618	1.2875	1.1083	1.9936	1.4153	1.8183
1.1455	1.7337	1.1458	1.1353	1.2249	1.2258	1.0811	1.6133	1.9107	0.8503	1.4313	1.4002	0.8570	1.4002	0.6033	0.6044	1.7637	1.3868	0.8868	1.0060	1.0051	1.0051	1.1611	1.1611	1.6619	1.6619	1.2876	1.1084	1.9937	1.4154	1.8184
1.1456	1.7338	1.1459	1.1354	1.2250	1.2259	1.0812	1.6134	1.9108	0.8504	1.4314	1.4003	0.8571	1.4003	0.6034	0.6045	1.7638	1.3869	0.8869	1.0061	1.0052	1.0052	1.1612	1.1612	1.6620	1.6620	1.2877	1.1085	1.9938	1.4155	1.8185
1.1457	1.7339	1.1460	1.1355	1.2251	1.2260	1.0813	1.6135	1.9109	0.8505	1.4315	1.4004	0.8572	1.4004	0.6035	0.6046	1.7639	1.3870	0.8870	1.0062	1.0053	1.0053	1.1613	1.1613	1.6621	1.6621	1.2878	1.1086	1.9939	1.4156	1.8186
1.1458	1.7340	1.1461	1.1356	1.2252	1.2261	1.0814	1.6136	1.9110	0.8506	1.4316	1.4005	0.8573	1.4005	0.6036	0.6047	1.7640	1.3871	0.8871	1.0063	1.0054	1.0054	1.1614	1.1614	1.6622	1.6622	1.2879	1.1087	1.9940	1.4157	1.8187
1.1459	1.7341	1.1462	1.1357	1.2253	1.2262	1.0815	1.6137	1.9111	0.8507	1.4317	1.4006	0.8574	1.4006	0.6037	0.6048	1.7641	1.3872	0.8872	1.0064	1.0055	1.0055	1.1615	1.1615	1.6623	1.6623	1.2880	1.1088	1.9941	1.4158	1.8188
1.1460	1.7342	1.1463	1.1358	1.2254	1.2263	1.0816	1.6138	1.9112	0.8508	1.4318	1.4007	0.8575	1.4007	0.6038	0.6049	1.7642	1.3873	0.8873	1.0065	1.0056	1.0056	1.1616	1.1616	1.6624	1.6624	1.2881	1.1089	1.9942	1.4159	1.8189
1.1461	1.7343	1.1464	1.1359	1.2255	1.2264	1.0817	1.6139	1.9113	0.8509	1.4319	1.4008	0.8576	1.4008	0.6039	0.6050	1.7643	1.3874	0.8874	1.0066	1.0057	1.0057	1.1617	1.1617	1.6625	1.6625	1.2882	1.1090	1.9943	1.4160	1.8190
1.1462	1.7344	1.1465	1.1360	1.2256	1.2265	1.0818	1.6140	1.9114	0.8510	1.4320	1.4009	0.8577	1.4009	0.6040	0.6051	1.7644	1.3875	0.8875	1.0067	1.0058	1.0058	1.1618	1.1618	1.6626	1.6626	1.2883	1.1091	1.9944	1.4161	1.8191
1.1463	1.7345	1.1466	1.1361	1.2257	1.2266	1.0819	1.6141	1.9115	0.8511	1.4321	1.4010	0.8578	1.4010	0.6041	0.6052	1.7645	1.3876	0.8876	1.0068	1.0059	1.0059	1.1619	1.1619	1.6627	1.6627	1.2884	1.1092	1.9945	1.4162	1.8192
1.1464	1.7346	1.1467	1.1362	1.2258	1.2267	1.0820	1.6142	1.9116	0.8512	1.4322	1.4011	0.8579	1.4011	0.6042	0.6053	1.7646	1.3877	0.8877	1.0069	1.0060	1.0060	1.1620	1.1620	1.6628	1.6628	1.2885	1.1093	1.9946	1.4163	1.8193
1.1465	1.7347	1.1468	1.1363	1.2259	1.2268	1.0821	1.6143	1.9117	0.8513	1.4323	1.4012	0.8580	1.4012	0.6043	0.6054	1.7647	1.3878	0.8878	1.0070	1.0061	1.0061	1.1621	1.1621	1.6629	1.6629	1.2886	1.1094	1.9947	1.4164	1.8194
1.1466	1.7348	1.1469	1.1364	1.2260	1.2269	1.0822	1.6144	1.9118	0.8514	1.4324	1.4013	0.8581	1.4013	0.6044	0.6055	1.7648	1.3879	0.8879	1.0071	1.0062	1.0062	1.1622	1.1622	1.6630	1.6630	1.2887	1.1095	1.9948	1.4165	1.8195
1.1467	1.7349	1.1470	1.1365	1.2261	1.2270	1.0823	1.6145	1.9119	0.8515	1.4325	1.4014	0.8582	1.4014	0.6045	0.6056	1.7649	1.3880	0.8880	1.0072	1.0063	1.0063	1.1623	1.1623	1.6631	1.6631	1.2888	1.1096	1.9949	1.4166	1.8196
1.1468	1.7350	1.1471	1.1366	1.2262	1.2271	1.0824	1.6146	1.																						